



ශ්‍රී ලංකා / இலங்கை / SRI LANKA
ලපනේ ලියාපදිංචි කිරීමේ ලේඛනය
பிறப்பும் பதிவுப் புத்தகம்
REGISTER OF BIRTHS

Registration B I
(High Reg. P & S C*)
12/78

598

අංකය
இல
No. } 00



ලපනේ හා මරණ ලියාපදිංචි කිරීමේ ආඥාපනත (110 වන පරිච්ඡේදය)
பிறப்புகள், இறப்புகள் பதிவு செய் சட்டம் (அத்தியாயம் 110)
Births and Deaths Registration Act (Cap. 110)

දිස්ත්‍රික්කය
பெரும் பகுதி } කුරුමිනෙල
District

සංවිධානය
பிரிவு } දඹලේහි ලඛිත හිස්තාගිර
Division

1. ලපනේ දිනය හා ස්ථානය
பிறந்த திகதியும் இடமும்
Date and place of birth

2011 ජෛෂ්ඨ 11 (සඳුදා) (සඳුදා)
වන මාසය තුළදී දඹලේහි මහලේ
මහලේ නිවෙස්වලදී ජායවර්ධන

2. නම
பெயர்
Name

ජයවර්ධන ජායවර්ධන

3. ස්ත්‍රී පුරුෂ භාවය
பால
Sex

පුරුෂ

පියාගේ
தகப்பன்
Father's

සම්පූර්ණ නම
முழுப் பெயர்
full name
ලපනේ දිනය
பிறந்த திகதி
date of birth
ලපනේ ස්ථානය
பிறந்த இடம்
place of birth
ජාතිය¹
சாதி¹
race²

ජයවර්ධන ජායවර්ධන
1969 - 09 - 07
මහලේ මහලේ

වයස
வயது
age

විශ්වාසී
1978 - 11 - 24
මහලේ මහලේ

රැකියාදීර්ථය
தொழிலாளர்
tried ?

විශ්වාසී

මහලේ සම්පූර්ණ නම
முழுப் பெயர்
his full name
මහලේ ලපනේ වර්ෂය
பிறந்த வருடம்
his year of birth
මහලේ ලපනේ ස්ථානය
பிறந்த இடம்
his place of birth

ජයවර්ධන ජායවර්ධන
1969
මහලේ

ලපනේ ලපනේ මහලේ.

<p>8. පියා හෝ මව්-පියාගේ නම If the father was not born in Sri Lanka and if great grandfather born in Sri Lanka</p>	<p>පුද්ගලික නම Full name වසර Year of birth ලන්දේසි Place of birth</p>	<p>සාමාන්‍ය පුද්ගලයා</p> <p>ආර්. පුත්තා කාන්තා ලකා වෛජ්‍ය පුත්තාරි</p>
<p>9. දැනට තොරතුරු සපුරා ඇති තනි, දරුවා සහ දරුවන්ගේ නම Informant's full name, residence and in what capacity he gives information</p>	<p>දිවුලෙහි මුලික රජයේ 16 (3) වෙනි වගන්තියේ යටතේ ප්‍රධාන පත්‍රය 00 විශාල වී කරන ලදී.</p>	
<p>10. දැනට තොරතුරු සපුරා ඇති තනි, දරුවා සහ දරුවන්ගේ නම Informant's signature</p>	<p>වි. 2011 (වෛද්‍ය නිකාය) කොමසාරිස් වෛ. මස. විජේසේන වික්‍රම</p>	
<p>11. ලියාපදිංචි කරන දිනය Date of registration</p>	<p><i>(Signature)</i></p>	
<p>12. ලියාපදිංචි කරන දිනය Registrar's signature</p>	<p>13. ලියාපදිංචි කිරීමෙන් පසු ඇතුළත් කරන ලද නම Name inserted or substituted after registration</p>	
<p>13. ලියාපදිංචි කිරීමෙන් පසු ඇතුළත් කරන ලද නම Name inserted or substituted after registration</p>	<p>14. 13 වෙනි අංකයට ඇතුළත් විස්තර සැපයූ පුද්ගලයාගේ නම සහ එය සැපයූ විට තමාගේ විධිවිධාන යටතේ මෙම පිටපත නිකුත් කරන ලද බවට සහතික කරමි. Name of person on whose information particulars relating to item 13 were supplied and in what capacity he gave information</p>	
<p>15. නම ඇතුළත් කිරීමේ හෝ වෙන නමක් යැදීමේ දිනය හා දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ රජයේ ලියාපදිංචි කරන දිනය Date of insertion or substitution and District Registrar's or Registrar General's signature</p>	<p>1975 අංක 41 දරන විවාහ, උප්පැන හා මරණ (සංශෝධන) පනතේ සංශෝධිත උප්පැන හා මරණ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ (110 වන පරිච්ඡේදයේ) 11 (අ) වගන්තියේ විධිවිධාන යටතේ මෙම පිටපත නිකුත් කරන ලද බවට සහතික කරමි. This copy is issued under the provisions of Section 11 A of the Births and Deaths Registration Act (Cap. 110) as amended by the Births, Deaths and Marriages (Amendment) law, No. 41 of 1975.</p>	

සාමාන්‍ය පුද්ගලයා
 දිවුලෙහි මුලික රජයේ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් / අතිරේක දිස්ත්‍රික් ලේකම් / රෙජිස්ට්‍රාර්.
 කොට්ඨාසයේ ලේකම්, විශාල ප්‍රදේශ ප්‍රධාන / ලියාපදිංචි කිරීමේ කොට්ඨාසයේ ප්‍රධාන / ප්‍රධාන / ප්‍රධාන / ප්‍රධාන
 District Registrar / Addl. District Registrar / Registrar.

දැ. සු.- මෙම පිටපතෙහි කවර අන්දමක එකතු කිරීමක් හෝ වෙනසක් කිරීම දඬුවම් ලැබිය යුතු වරදකි.
 Note- It is a punishable offence to make any addition or alteration in this copy.

රා. සේ. පී. / අ. සේ. / O. S. S.
 වෛ. ඩී. ඒ. කලුසේන
 කො: 08
 රජයේ පුද්ගල
 නවකරණ
 17
 201

008707) P 3
 008707) P 3